

50

අඛණ්ඩනීකායේ වතුකක්නීපාතො-[4.1.3.3-4]

54. ස වේ සබඩාහිභූ ඩිරෝ සබඩගන්ත්ප්‍රමේ, වතො,  
ප්‍රවිස්සෙ පරම, සහිති නිබඩාන් අකුතොහයා.
55. “එස බිණාසවේ බුද්ධී, අනිසේව්‍යින්නසියෙ,  
සබඩමෙකුයා පතෙනා, මිමුතෙනා, උපධිසංඝියෙ.
56. එස සේ, හැඳුව බුද්ධී, එස සිහො, අනුහාරෝ,  
සදේවකස්ස ලොකස්ස බුහමවකාය. පවතනයි.”
57. ඉති දෙවමත්තුස්සා ව යෙ බුද්ධී සරණාගතා,  
සබඩමෙ නා කම්ස්නති මහනතා විතසාරදී.
58. “දැනෙනා දුම්යනා සේවෝ, සනෙනා සම්යනා ඉසි,  
මුතෙනා මේවයනා අගෙනා නිශේණා තාරයනා වරෝ.”
59. ඉති හෙතා කම්ස්නති මහනතා විතසාරදී,  
සදේවකස්මී. ලොකස්මී. තහවි තේ පටිපුගනලොති.

## 4. 1. 3. 4.

## [ කාලකාරාමසූත්‍රය ]

24. [ එවම් මේ සූත්‍රයः ] එකා සමය. හගවා සාම්බුද්ධ විහාර්ති කාලකාරාමම. තතු බො හගවා නිකුත් ආම්නේන්ති නිකුත්වොති. හදනෙනාති තේ නිකුත් හගවතො පචචේස්සාපු. හගවා එකදවොවා:

යා නිකුත්වො සදේවකස්ස ලොකස්ස සමාරකස්ස සබඩමෙකස්ස සස්සම්ණ-  
බුහමණීය, පර්‍යාය සදේවමත්තුස්සාය දිටියි. සූත්‍ර මුත්. විකුද්ධතා. පතනා.  
පරියෙසිත්. අනුව්‍යවරිත්. මහසා, කමහ. අඛණ්ඩනුස්සි. නා කථාගකස්ස  
විදිත්. නා තථාගතො ත උපවියිසී.

යා නිකුත්වො සදේවකස්ස ලොකස්ස සමාරකස්ස සබඩමෙකස්ස සස්සම්ණ-  
බුහමණීය, පර්‍යාය සදේවමත්තුස්සාය දිටියි. සූත්‍ර මුත්. විකුද්ධතා. පතනා.  
පරියෙසිත්. අනුව්‍යවරිත්. මහසා, කමහ. අඛණ්ඩනුස්සි. නා කථාගකස්ස  
විදිත්. නා තථාගතො ත උපවියිසී.

යා නිකුත්වො සදේවකස්ස ලොකස්ස සමාරකස්ස සබඩමෙකස්ස සස්සම්ණ-  
බුහමණීය, පර්‍යාය සදේවමත්තුස්සාය දිටියි. සූත්‍ර මුත්. විකුද්ධතා. පතනා.  
පරියෙසිත්. අනුව්‍යවරිත්. මහසා, කමහ. ජාත්‍යාම්ති වද්‍යායා, තා මම අස්ස  
මුසා.

අඩංගුන්නරසහියෙහි ව්‍යුහකාන්තිපාතිය-[4.1.3.3-4]

51

54. සිවුච්ඡරම් හැම ග්‍රන්ථන් මූද, හැර සිටියේ රුපාදී හැම අරමුණු මැඩ ගෙණ සිටියේ වේද, කේ එකානතයෙන් ඩිරයෙකි. කොසිනුදු බිජ නැති නිෂ්චිත්‍යාධිකාන පරමුණාන්තිය ඔහු විසින් පහස්‍ය ලදී.

55. “කෙලෙස් දුක් නැති මුද්‍රාන් සැක ඇති ස්කීණාසුව වූ තුළුන් වහන්සේ සැමිඳියහ. සැමික්මිස්‍යව පැමිණියහ. නිවන් නිමිත්තෙහි (එය අරමුණු කොට සිටුනා) එලුවුම්කනියෙනු විමුක්‍යායහ.

56. ඒ හැටවන්හු නම් තෙල බුදියහ. තුළුන් වහන්සේ අඩංගුන්නර-සිංහයහ. දෙවියන් සහිත ලොවට බුහුවතුය පැවත් වූ සේක.”

57. මෙසේ කියමින් දෙවිමිනියෝග හෝ යම් කෙනෙක් මුදුරජ්‍යන් සරණ ගියාහු ද, ඔහු එහු මුදු වහන්සේ වූ පහ වූ බිජ ඇති උත්වහන්සේ වදින්.

58. “තුම් දැමුනාහු දමනය කරණුවන් අතර ග්‍රෙශ්‍යය හ. තුම් ගානන වුවාහු ගමනය කරණුවන් අතර සැමියහ. තුම් මිදුනාහු මුදනුවන් අතර අගුයහ. තුම් නීණී වුවාහු තරණය කරණුවන් අතර උත්තමයහ.

59. දෙවියන් සහිත ලොකයෙහි මුඩ වහන්සේට ප්‍රතිප්‍රතිලයෙක් නැතැ”යි මෙසේ කියා පහ වූ බිජ ඇති ප්‍රජ්‍යා වූ තෙල මුදුරජ්‍යන් වදින්.

#### 4. 1. 3. 4

##### [ කාලකාරම සූත්‍රය ]

24. [මු] විසින් මෙසේ අසන ලදී:] එක් සම්යෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාම්බාධයෙහි වූ කාලකාරමියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණනි, හි හිස්සන් ආමතු සේක. පින්වතුන් වහන්සා යි ඒ හිස්සන් භාග්‍යවතුන් වහන්සේට පිළිවැඳන් ඇයේවූහ. භාග්‍ය-වතුන් වහන්සේ තෙල වදුලහ:

මහණනි, දෙවියන් සහිත මරන් සහිත බැඩින් සහිත ලොකයා විසින්, ගුම්ණඩුභමණයන් සහිත අවශේෂ දෙවම්බුජයන් සහිත ප්‍රජාව විසින් යම් රුපායනයනයෙක් ගබඳුයනයනයෙක් ගකි-රස-සපුජව්‍යායනයනයෙක් බිම්-ලමිනයෙක් ගන්නා ලද ද, සෞයා ගන්නා ලද ද, සිතින් ලුහුබිඳනා ලද ද, එ හැම මම (අතින වශයෙන්) දැන ගනිමි. එ හැම තරාගනයන් වහන්සේට ප්‍රකටයේ විදිතය. (එගෙන්) එ හැම සඳුර අරමුණු කර තරාගනයන් වහන්සේ තාපණාදුත්වීන් වැද නොගන්න.

මහණනි, දෙවියන් සහිත මරන් සහිත බැඩින් සහිත ලොකයා විසින්, ගුම්ණඩුභමණයන් සහිත අවශේෂ දෙවම්බුජයන් සහිත ප්‍රජාව විසින් යම් රුපායනයනයෙක් ගබඳුයනයනයෙක් ගකි-රස - සපුජව්‍යායනයනයෙක් බිම්-ලමිනයෙක් ගන්නා ලද ද, සෞයා ගන්නා ලද ද, සිතින් ලුහුබිඳනා ලද ද, එ හැම මම (මඟාජනයා දැක්නා සහයින් තාපණාදුන්) දනිමි හි කියම් නම් එය මුළු මුඩා මුඩා ගෙයක් ටොයි. (ආනම්-ආතමියනාවයෙන් ගුණාත්මක ඇතිහැකිනි.)